



ආබාධිත පුද්ගලයින් සඳහා සමාජ වැඩ මැදිහත්කරණය

Wedisinghe K.S.,¹

¹ National Institute of Social Development, Sri Lanka

සාරසංක්ෂේපය

ආබාධිතභාවය යන්න ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්ව ඇති ගැටුවකි. ආබාධ සහිත පුද්ගලයින්ගේ අධිකාරීකම් පිළිබඳව එක්සත් ජාතින්ගේ ප්‍රයුජ්‍යාවයේ පුරුෂිකාවෙහි ආබාධිතභාවය යන්න අර්ථ ගන්වා තිබෙනුයේ “ආබාධිතභාවය යන්න ගොඩ නැගෙමින් පවතින සංකල්පයක් බවත්, ආබාධිතභාවය උග්‍රතා සහිත පුද්ගලයෙන් අතර අත්තර් ක්‍රියාකාරීන්වයෙන් හා අනෙකුත් අය සමග සමාන පදනමකින් සමාජයේ තම පුරුණ හා ක්‍රියාකාරී සහභාගින්වයට අවතිර කරන ආකල්පමය හා පාරිසරික සාධකයන්ගෙන් හට ගන්නකි” වශයෙනි. ආබාධිත තත්ත්වය උත්පත්කියෙන් ම හෝ ජ්‍යෙවත්වන කාලය තුළ දී හෝ තිරමාණය විය හැකිකාකි. ජ්‍යෙවත්වන කාලය තුළ දී ඇතිවන පාරිසරික හා රෝගීක බලපෑම් හේතුවෙන් පුද්ගලයෙන් ආබාධිත තත්ත්වයට පත් විය හැක. මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටුව වූයේ ආබාධිත පුද්ගලයින් සඳහා අවශ්‍යවන සමාජ වැඩ මැදිහත්කරණය කුමක්ද යන්න අධ්‍යයනය කිරීමය ඒ ඕස්සේ ආබාධිත බව යනු කුමක්ද ආබාධිත බව ඇතිවීමට බලපාන හේතු ආබාධිත පුද්ගලයින් මුහුණාන ගැටුපු මොනවාද සහ ආබාධිත පුද්ගලයින් සඳහා අවශ්‍ය කාලීන සමාජ වැඩ මැදිහත්කරණය කුමක්ද යන්න පිළිබඳ අධ්‍යයනය කෙරිණ. මෙම අධ්‍යයනයේ අධ්‍යයන ක්ෂේත්‍රය බවට පත් වූයේ කොළඹ දිස්ත්‍රික්කයයි. එහිදී ආයතනගතකරණය කරන ලද ආබාධිත පුද්ගලයින් පහළාස් දෙනෙකු අධ්‍යයන නියැදිය ලෙස තොරා ගැනීන අතර දත්ත විශ්ලේෂණය සඳහා ආබ්‍යාන විශ්ලේෂණ කුමවේදය හාවිත කෙරිණ.

මෙම අධ්‍යයනයේ මගින් එළඹින මුද්‍රා නිගමනය වනුයේ ශ්‍රී ලංකා කිරීම සමාජ සංන්දර්භය තුළ ආබාධිත පුද්ගලයෙන් සඳහා ගොඩනැගි ඇති මතවාදයන් දිනාත්මක ප්‍රේරණයක් ඇති කරනු නොලබන අතර මහි පවතින සුවිශේෂී හේතුව වනුයේ මෙය ආබාධිත පුද්ගලයින් තුළින්ම මතුවී සමාගතවීමය. දිනාත්මක ප්‍රේරණයන් කුළින් මෙම පිරිස ප්‍රජාව තුළ තබා බලාත්මක කිරීමේ හැකියාවක් පවතින බව මෙම අධ්‍යයනය මගින් අනාවරණය විය. විශ්ලේෂණයන්ම පවතින ආබාධිත තත්ත්වය හමුවේ මුහුණ දෙන අභියෝගයන් විසඳා ගැනීම සඳහා කුසලතා පුරුණ පුද්ගලයෙකුගේ මැදිහත්වීම අධිකාරීය වන අතර විශ්ලේෂණයන්ම මෙම මැදිහත්වීම විධිමත් අයුරින් වෘත්තීමය පසුබිමක් සහිතව සිදු කළ හැකි වනුයේ සමාජ වැඩකරුවන්ට පමණක් වන බව අධ්‍යයන නිරදේශය වේ.

මූබ්‍ර පද -ආබාධිතබව, සමාජවැඩ, පවුල, ආකල්ප සහ කුසලතා

හැඳින්වීම

යම් පුද්ගලයකුගේ එදිනේද කටයුතු, ක්‍රියාකාරකම් හා වර්යාවන්වලට බාධා කරන, සීමා පනවන කාසික හෝ මානසික තත්ත්වයක් ආබාධිත බව ලෙස හැඳින්වේ. ආබාධිත පුද්ගලයා යනු මෙවැනි තත්ත්වයකින් පෙළෙන තැනැත්තාය. 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පහත යටතේ ආබාධ සහිත තැනැත්තන්ක් යනු සහජයෙන්ම ඇති වූ හෝ එසේ නොවූ ගාරීරික හෝ මානසික හැකියාවන්හි යම් උග්‍රතාවයක ප්‍රතිඵලයක් ලෙස ජ්‍රේතයේ අවශ්‍යතාවයන් මුළුමන්න්ම හෝ කොටස් ලෙස හෝ තමා විසින්ම, තමා සඳහාම ඉටුකර ගැනීමට නොහැකි යම් තැනැත්තෙකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ආබාධිත පුද්ගලයෙක් යනු යම්කිසි මිනිස් සමාජයක් සිය ජනයා අතරෙහි ගාරීරික හෝ මානසික බවින් සාමාන්‍ය යැයි සලකනු ලබන තැනැත්තෙකුට වඩා වෙනස්, ගාරීරියෙහි උග්‍රතාවක් හෝ ගාරීරික හෝ මානසික උග්‍රතාවක් ඇති අයකු ආබාධිත අයෙකු නම් වේ. මෙම අධ්‍යයන මාත්‍රකාවේ ප්‍රධාන සංකල්පය බවට පත්වන්නේ ආබාධිතභාවයයි. ආබාධිතභාවය ප්‍රධාන කොටස් 02 කට බෙදිය හැක. එනම්,

1. ගාරීරික ආබාධ

2. මානසික ආබාධ

ශ්‍රී ලංකාවෙහි ප්‍රජා පුනරුත්ථාපන ක්‍රියාවලියෙහි ආබාධ ලෙස සලකන්නේ පහත සඳහන් තත්ත්වයන්ය.

- මානසික වශයෙන් අඩු ලුහුමුකම් හා මන්දුහුද්ධිකභාවය
- ඉගෙනීමේ අපහසුතා
- කජා කිරීමේ හා හාඡුණයේ උග්‍රතා
- ගුවණ අපහසුතා
- පෙනීමේ අපහසුතා
- එහා මෙහා යාමේ අපහසුතා/වලනය වීමේ අපහසුතා
- ගාරීරියේ විකාතිතා නිසා ගාරීර අවයව නිසියාකාරව ක්‍රියා කළ නොහැකි වීම
- හැසිරීමේ ගැටුපු
- මී මැස් මොරය/ අපස්මාරය
- බහුවිධ ආබාධ

නවීන වෙළඳු විද්‍යාවේ දියුණුවත් සමග නිසි කළට දෙනු ලබන ප්‍රතිකාර, විශේෂයෙන් ආබාර මත වැඩි දෙනෙකුට මෙම තත්ත්වයෙන් මිදිය හැකි වී ඇත. ආබාධිත බව සමග බැඳී සංකල්ප 3 ක් ඇත. එනම් උග්‍රතාවය, ආබාධිතතාවය හා බෙලහිනතාවයයි.

1. උග්‍රතාවය

ගාරීරිකව හෝ මානසිකව අඩු පාඩු තිබීම.

2. ආබාධිතතාවය

කළින් කළ හැකිව තිබු නමුත් මේ වන විට සිදු කිරීමට නොහැකි බව.

3. බෙලහිනතාවය

පුද්ගලයාට සමාජ, ආර්ථික වශයෙන් සිදුකරන කාර්යයන් කළනොහැකි බව.

එම් අනුව, උග්‍රතාවයක් ආබාධිත බවටත්, ආබාධිත බව බෙලහිනතාවයටත් පත් විය හැකි බව වටහා ගත යුතුයි.

පුහුගිය අධි සියවසක කාලය තුළ ලේඛ ජන සංඛ්‍යාව වර්ධනය වූ ප්‍රමාණයෙන් 10% ක ප්‍රතිඵතයක් ආබාධ සහිත පුද්ගලයන් බව 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහණය පිළිබඳ දත්ත පෙන්වා දී ඇත. ආබාධිත පුද්ගලයෙක් යනු අප අතරම ජ්වත් වන තවත් එක් පුද්ගලයෙකි. එම පුද්ගලයාටද අපට මෙන් වගකීම්, යුතුකම් හා අයිතිවාසිකම් ඇත. නමුත් ඔහුට කායිකව හෝ මානසිකව එදිනේද කටයුතු සාමාන්‍ය ලෙස ඉටුකර ගැනීමට නොහැකි තිසා එම පුද්ගලයා තවත් කෙනෙකුගේ යම් ආධාරයක් හෝ සේවයක් ලබා ගනී. ඉතා බරපතල ලෙස ආබාධිත වූ අයෙක් නම් ඔහුට හෝ ඇයට තම පවුලන්, ප්‍රජාවෙන් ලැබේය යුතු ආධාරය, සේවය, ආරක්ෂාව, රක්වරණය, සේනෙහස අති මහත්ය. කිසිම විවෙක ඔවුන් දෙස අසරණයෙක්, කාලක්ෂීයයෙක් ලෙස නොබැඳිය යුතු අතර ඉතා යහපත් ආක්ලුපයක් ඇතිව ඔවුන්ට උපකාර කළ යුතුයි. මේ අනුව මෙවැනි වෘත්තීය සහායක් අවශ්‍ය පාර්ශව සඳහා වෘත්තීය මග පෙන්වීම ලබාදීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. ඒ තුළ ආබාධිත පුද්ගලයින් සඳහා වූ සමාජ වැඩ මැදිහත්කරණය වැදගත් වේ. එමතිසා මෙම ලිපිය මගින් ආබාධිත පුද්ගලයින් සඳහා වූ සමාජ වැඩ මැදිහත්කරණය පිළිබඳ සාකච්ඡා කරනු ලැබේ. සමාජ වැඩ යන්න පුද්ගලයන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල් විවිධ කණ්ඩායම් සහ ප්‍රජාවන්ගේ ජ්වත් තත්ත්වය සහ යහපැවැත්ම වැඩියුණු කිරීම සඳහා පහසුකම් සපයන වෘත්තීයක් ලෙස හැඳුනාගත හැකිය සමාජ වැඩ යනු කළාවක් විද්‍යාවක් සහ වෘත්තීයක් ලෙස අරථ දැක්විය හැකි අතර එය ඔවුන්ගේ ගැටුපු විසඳීමට සහ පොදුගිලික හා සහමාජ සම්බන්ධතා තාප්තීමත් කර ගැනීමට මිනිසුන්ට උපකාර වේ සමාජ සේවකයින්ගේ ජාත්‍යන්තර සම්මෙශ්‍යනයට අනුව (IFSW, 2014) සමාජ වැඩ යනු පුහුණුවේම පදනම් කරගත් වෘත්තීයක් වන අතර එය සමාජ විපර්යාස සහ සංවර්ධනය සමාජ සහජ්වනය සහ මිනිසුන් සවිබලගැනීම් සහ විමුක්තිය ප්‍රවර්ධනය කරන ගාස්ත්‍රීය විෂයයකි සමාජ සාධාරණත්වය මානව හිමිකම් සාමූහික වගකීම සහ විවිධත්වයන්ට ගරු කිරීම යන මූලධර්ම සමාජ වැඩ සඳහා කේත්දිය වේ සමාජ වැඩ සමාජ විද්‍යාවන් මානව ගාස්ත්‍රී හා දේශීය දැනුම පිළිබඳ න්‍යායන් මත පදනම් වූ සමාජ ජ්වත් අභියෝගන්ට මුහුණදීම සහ යහපැවැත්ම වැඩියුණු කිරීම සඳහා මිනිසුන් සහ සමාජ ව්‍යුහයන් සම්බන්ධිකරණය කරනු ලබයි එබැවින් සමාජ වැඩ බහුවිෂයානුකූල ප්‍රවේශයක් ගනී සමාජ වැඩ පුද්ගලයින්ගේ දුරවාල වූ ධර්මතාව යථා තත්ත්වයට පත් කිරීමට සමාජ අඩ්‍යතාව වැළැක්වීමට සහ පුද්ගල පවුල් කණ්ඩායම් සඳහා සම්බන්ධිකරණය කිරීම සඳහා කටයුතු කරනු ලබයි එහිදී සමාජ විපර්යාකාරක සේවාව සමාජ සංවර්ධනය සමාජ සහජ්වනය සහ මිනිසුන් සවිබල ගැනීම් සහ එම පුද්ගලයින්ට ව්‍යුම්ක්තිය ප්‍රවර්ධනය කිරීම මෙයට ඇතුළත් වේ එහිදී ප්‍රධාන සමාජ වැඩ මූලධර්ම කිහිපයක් මත පදනම් වේ.

- මිනිසුන්ට ආවේණික වටිනාකම්වලට ගොරව කිරීම
- හිංසාකාරී නොවීම
- විවිධත්වයට ගරු කිරීම
- මානව හිමිකම් ආරක්ෂා කිරීම
- සමාජ සාධාරණත්වය යන කාරණා ඇතුළත් වේ.

ආබාධිත පුද්ගලයින් සඳහා සමාජ වැඩ වෘත්තීය මැදිහත්කරණය තුළදී ඉහත මූලධර්මයන් මත පදනම්ව සියලු දෙනාට සම අයිතින් සහ සම අවස්ථා උදා කර දෙමින් සමාජ වැඩ වෘත්තීකාරියා උග්‍ර පුරුණය සඳහා ආබාධිත පුද්ගලයින් සමග කටයුතු කරන ආකාරය මෙහිදී සාකච්ඡා කරනු ලැබේ

පරයේෂණ ක්‍රමවේදය

මෙම අධ්‍යාපනයේ පරයේෂණ ගැටුපුව වූයේ ආබාධිත පුද්ගලයින් සඳහා අවශ්‍යවන සමාජ වැඩ මැදිහත්කරණය කුමක් ද යන්න අධ්‍යාපනය කිරීමය ඒ ඔස්සේ ආබාධිත බව

යනු කුමක් ද ආබාධිත බව ඇතිවීමට බලපාන හේතු ආබාධිත පුද්ගලයින් මූහුණපාන ගැටලු මොනවා ද සහ ආබාධිත පුද්ගලයින් සඳහා අවශ්‍ය කාලීන සමාජ වැඩ මැදිහත්කරණය කුමක් ද යන්න පිළිබඳ අධ්‍යයනය කරන්නට විය. මෙම අධ්‍යයනයේ අධ්‍යයන ක්ෂේත්‍රය බවට පත් වූයේ කොළඹ දිස්ත්‍රික්කයයි. එහිදී ආයතනගතකරණය කරන ලද ආබාධිත පුද්ගලයින් 15 දෙනෙකු අධ්‍යයන තියැදිය ලෙස තෝරා ගැළීන එහිදී ආබාධිත කාන්තාවන් 08ක් සහ ආබාධිත පිරිමි පුද්ගලයින් 07ක් අධ්‍යයන තියැදියට ඇතුළත් විය. දත්ත රස් කිරීම සඳහා තිරික්ෂණය සහ ගැහුරු සම්මුඛ සාකච්ඡා යන කුමවේද යොදා ගත් අතර, දත්ත විශ්ලේෂණය සඳහා ආබාධාන විශ්ලේෂණ කුමවේදය භාවිත කර ඇත. මෙම අධ්‍යයනය ඉණාන්මක පර්යේෂණයක් වශයෙන් හැඳින්විය හැකිය.

ප්‍රතිඵල හා සාකච්ඡාව

ආබාධිතබව සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මතවාදය

ශ්‍රී ලංකා සමාජය දෙස අවධානය යොමු කිරීමේදී ආබාධිත බව පිළිබඳ විවිධ මතවාද හඳුනාගත හැකිය එහිදී සමකාලීන සමාජයේ ආබාධිත බව පිළිබඳ දරන දුරමතද රාජියක් වේ. ඉන් කිහිපයක් පහත දක්වා ඇත.

- ආබාධය පෙර ආත්මයක පවක් එල දීමකි.
- මෙය දෙදාවය අනුව සිදුවන්නකි.
- ආබාධිත සමාජ ජීවිතයට කැළලකි.
- ආබාධිත අය අනුන්ගෙන් යැපිය යුතුයි
- ඇති විවාහ අය සහ ආබාධ අතර සම්බන්ධයක් නැත.
- රෝග වළක්වා ගැනීමේ ප්‍රතිශක්තිකරණ ලබා ගැනීම එතරම් අවශ්‍ය නොවේ.
- ආබාධිත අයට පිළිට වනාන්තම තැන මතමය.

ආබාධිතබව පිළිබඳ ආබාධිත පුද්ගලයින් දරන මෙවැනි අදහස් ඔස්සේ මෙවැනි මතවාද තවදුරටත් පැහැදිලි වේ.

“මෙක මගේ කරුමයක් අපේ පවුලේ කාටවත් එහෙම නැ මට විතරසි එහෙම උනේ මටම විතරක් මෙහෙම උනේ පුරුෂෙවේ අව්‍යාසනාවකට” (වයස අවුරුදු 32ක ආබාධිත පුද්ගලයෙකු, 2018).

මේ අනුව පැහැදිලිවන්නේ ආබාධිතභාවය හා බැඳුනු සමාජ දුරමත තවදුරටත් තහවුරු කිරීම සඳහා ආබාධිත පුද්ගලයින්ගේ ආකල්ප සිතුම් පැතුම් පවා බලපාන බවය. ඒ බව පහත ප්‍රකාශයෙන් පවා තවදුරටත් ගම්‍ය වේ.

“මම පැවුලේ බාලය ඒ විතරක් නෙවෙයි අධ්‍යානයයෙක් අනික් පැන්තට මම ගැහැණියක් මේ විදියට ජීවත් වෙන එක පාපයක් අනික් අය දෙන දෙයක් කාලා අනාගතය දිහා බලාගෙන ඉන්න එක විතරසි මට උරුම” (වයස අවුරුදු 24ක ආබාධිත කාන්තාවක්, 2018).

එසේම ආබාධිතභාවය පිළිබඳ සිතන පතන, ක්‍රියා කරන ආකාරය අනුව ආකෘතින් කිහිපයක් හඳුනා ගත හැකිය. ඉන් කිහිපයක් පහත දක්වා ඇත.

1. සමාජ ආකෘතිය

මෙහිදි සමාජය ආබාධිත වූවන් සඳහා ක්‍රියාත්මක වීම කෙරෙහි අවධානය යොමුකර ඇත. සමාජය සමාන ලෙස ආබාධ සහිත පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක වියවුතු බව පෙන්වා දී ඇත.

2. ක්‍රියාත්මක ආකෘතිය

මෙහිදි අනුකම්පාව, මානව අයිතින් අනිම් කිරීම, වෙන්කර තැබීම, ආයතනගත කිරීම සිදුකිරීමේදී සිදු කළ යුතු ආකාරය විග්‍රහ කර ඇත.

3. වෛද්‍ය ආකෘතිය

මෙහිදි ආබාධිත පුද්ගලයින් දෙස වෛද්‍යමය ඇහැකින් බලයි. ආබාධිත තත්ත්වය යනු සෞඛ්‍ය හේතුන් මත ඇතිවන්නා වූ තත්ත්වයක් ලෙස අර්ථ දක්වයි.

4. පුරවැසිභාව ආකෘතිය

මෙහිදි සහයෝගිතාව, සහභාගිත්වය, අන්තර්කරණය යනු සෙසු පුරවැසියන්ට හිමි පුරවැසි අයිතිය හා සම්බන්ධ කරමින් සාකච්ඡා කෙරේ.

මෙම ඔස්සේ ආබාධිතබව පිළිබඳ පවතින සමාජ ආක්‍රේෂය පැහැදිලි කරගත හැකිය එනම් ඉහත ආකෘතින් මගින් පැහැදිලි කරන මතවාද සමකාලීන ලාභෝග සමාජ සන්දර්භය තුළ ආබාධිතබව පිළිබඳ සමාජ මතවාදය නිරමාණය කිරීමේදී හේතු වී ඇති බව පැහැදිලි වේ ඒ අනුව මෙවැනි සමාජයේ වෙශයන පුද්ගලයින් දරන මෙවැනි මතවාද මෙන්ම ආබාධිත පුද්ගලයින් ආබාධිත බව පිළිබඳ දරන මතවාද අතර සහසම්බන්ධතාවක් පවතින බව පැහැදිලි වන අතරම ආබාධිත පුද්ගලයින්ගේ මතවාද තහවුරු කිරීමෙහිලා මෙවැනි සමාජ මතවාද හේතුවන බව පැහැදිලි වේ.

ආබාධිතවීමට බලපාන හේතු

මිනිස් වර්ගයාගේ ආරම්භයේ පටන්ම ආබාධිත බව මිනිසා අතර තිබේ ඇත. මුළු යුගවලදී ආබාධිත පුද්ගලයන් සිය නිවෙස්වලම තබා ගතිම් රකබලා ගැනුනු අතර පසුකාලීනව පවුලේ අයගේන් දෙනික කටයුතු ඉන් අතපසු වීම හේතුවෙන් ආබාධිත අය සඳහා වෙනම ආයතන බිජිවිය. මෙලෙස ආබාධිත පුද්ගලයිනුන් පවුලේ සාමාජිකයිනුන් අපහසුතාවයට පත් කරවන ආබාධිතභාවයන් ඇතිවීමට බොහෝ හේතු කාරණා බලපා ඇත. පුද්ගලයෙක් ආබාධිත කරවීමට බලපාන ප්‍රධාන කරුණු 2 කි.

1. ජ්‍රීව විද්‍යාත්මක කරුණු (ජාතමය හා ව්‍යුහමය ආබාධ)

2. පවුල් සමාජමය කරුණු

ජ්‍රීව විද්‍යාත්මක කරුණු (ජාතමය හා ව්‍යුහමය ආබාධ)

i. ජාතමය ආබාධ

ඩීමොඩ් හා ගුණාඩුවක් එකතුවීමෙන් යුතුවානුවක් සඳහා එහි ගුණාඩුව මගින් පැමිණි වර්ණ දේහ 23 ක්ද ඩීමොඩ් මගින් පැමිණි වර්ණ දේහ 23 ක්ද එකතු වී වර්ණ දේහ 46 කින් යුතු යුගල 23 ක් ඇත. මෙම සෙසල නැවත නැවත බෙදීමේ ක්‍රියාවලිය කළයෙක් දක්වා සංවර්ධනය වේ. මෙම බෙදීම තුළ ඇතැම් අවස්ථාවලදී ගුණාඩුවකට හේ ඩීමොඩ් අඩුවෙන් හේ වැඩියෙන් වර්ණ දේහ ගමන් කරන අවස්ථාවකදී බිජිවන දරුවා ජාත විකාතිතා හේතුවෙන් ආබාධිත වේ.අධ්‍යාපන නියැදිය තුළ ජ්‍රීව විද්‍යාත්මක හේතු පදනම් කරගතිම් ආබාධිතබවට පත්ව පුද්ගලයින් 09දෙනෙකු හඳුනාගත හැකිවිය එම ජ්‍රීව විද්‍යාත්මක හේතු මත පදනම් ඇතිව තිබූ ආබාධිත තත්ත්ව මෙසේ දැක්වීය හැකිය

- ගුව්‍ය ආබාධ (04)
- දෂ්ඨ ආබාධ (02)
- බිඛුන්සින්මෙව්ම (01)
- ඔටිසම (02)

ලේ අනුව ආබාධ වර්ග කිහිපයක් හඳුන්වා දිය හැක.

1. කාලනාභාධ
2. දෂ්ඨභාභාධ
3. ගුවණාභාධ
4. වචනාගැනීමේ අපහසුතා (මටිසම්)
5. මත්ද මානසික
6. මානසික රෝග
7. බහුවිධ ආබාධ

ii. ව්‍යුහමය ආබාධ

මෙම වැඩින දරුවාගේ ඉන්දියයන්වල ඇති වන අඩු පාඩු නිසා දරුවා විවිධ ආබාධිත කත්ත්වයන්ට පත් වේ. මෙම කත්ත්වය ව්‍යුහමය ආබාධ නම් වේ. තවද පූර්ව ප්‍රසව අවධියේදී මව ජ්‍රේමන් සරම්ප, සමාජ රෝග, බිජිතිරියා, මැලේරියා, කම්මුල්ගාය, පැශෙළාල, පෝලියෝ වැනි රෝග වාහකයන්ට ගොදුරු ව්‍යවහොත් දරුවා ආබාධිත වීමේ ප්‍රවණතාවයක් ඇත. එමෙන්ම, මව ලබාගන්නා හෝමෝන වර්ග, මාඡධ හා රසායනිකයන්, මත් ගුව්‍ය, දුම් පානය මගින් මවගේ වැදුමහා හරහා අහිතකර දුව්‍ය කළලයට කාන්දු වීම නිසාද දරුවා ආබාධිත විය හැක. මව දිගින් දිගටම අහිතකර විත්තවේග කත්ත්වයක පසුවන්නේ නම් ගරීරය තුළ නිපදවන අහිතකර හෝමෝන මගින් කළලයට අනිසි බලපැමි ඇතිකර දරුවාව ආබාධිත කරවිය හැක. මව ගර්හනී කත්ත්වයට නූසුදුසු වයසකදී ගැබිගෙන ඇත්ත්තම් එහිදිද දරුවා ආබාධිත වීමට ඉඩක් ඇත. විශේෂයෙන්ම මවගේ පෝෂණ කත්ත්වය පිළිබඳ සැලකිල්ලන් සිටිම වැදගත් වේ. මව මත්දපෝෂණ කත්ත්වයකින් පෙළාහොත් අධික ලෙස විකරිණ හා එකස් රේ කිරණ වලට නිරාවරණය ව්‍යවහොත් මෙම වැඩින බිඛුනාගේ වර්ණ දේහ වෙනස් වීමට බොහෝ සයින් ඉඩකඩ ඇත. එවැනි ආබාධිත පුද්ගලයින් 03දෙනෙකු මෙම අධ්‍යායනය පිස්සේ හඳුනාගත හැකිවිය මුළුන්ගේ ආබාධිතව සඳහා බලපැසුවියේ හේතු මෙසේ දක්විය හැකිය.

වගුව 2.1. ව්‍යුහමය ආබාධ සහිත පුද්ගලයින් හා ඒ සඳහා බලපැහැන්තු

ආබාධිත බව	බලපැහැන්තු	ආබාධිත පුද්ගලයින් සංඛ්‍යාව
අන්ධහාවය	පූර්ව ප්‍රසව අවධියේදී මව ජ්‍රේමන් සරම්ප රෝගයෙන් පෙළිම	02
මත්දමානසිකබව	ගර්හනී කාලය තුළදී මව පෝෂණ උනතාවලන් පෙළිම	01

පවුල් පරිසරය හා බැඳුණු කරුණු

දරුවකු ඉපදී වසරක් ගත වන විට මොළයේ වර්ධනය 50% ක්ද වසර 2 වන විට 75% ක්ද වේ. මේ කාලයේදී දරුවාට පවුලෙන් ලැබෙන උත්තේෂන ප්‍රධාන තැනක් ගනී. දරුවාට වසර 6 ගත වන විට වැඩිහිටියකුගේ මොළය මෙන් සම්පූර්ණයෙන්ම වැඩි අවසන් වේ. මෙම වර්ධන කාල සීමාව තුළ දරුවාට හොඳින් පෝෂණය කර නිසි ආරක්ෂාව ලබා දිය යුතුයි. මේ කාලය තුළ දරුවාට මතු වන කායික, මානසික දුෂ්කරතා දරුවාගේ මොළයේ වර්ධනයට ප්‍රධාන ලෙස බලපායි. උදෘහණයක් ලෙස දරුවාට කුඩා කළ අපස්මාර රෝගය වැළුණහොත් මොළයේ සියුම් ස්නායු සෙසලවලට හානි වී මොළයේ වර්ධනය අඩංගු වේ. මෙමගින් දරුවා ආබාධිත විය හැක. ඒ බව පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

‘අපේ අම්මා කිවිවා මට පොඩිකාලේ ඉදාලා මේ මැස්මොරේ හැඳුනේ ආව්විගේ වරදින් කියලා එයා මාව පොඩිකාලේ ආව්වි ප්‍රග තියලා තමයි රස්සාවට හිශින් තියෙන්නේ එතකොට මට නිතරම මේ උණ හැදිලා තියෙනවා එක ද්වසක් මට ගිටි එක හැදිලා ඒන් ආව්වි මාව ඉස්පිරිතාලේ ගෙනිහින් තැහැ යක්ව ක්ලේලක් අතට දිලා තියාගෙන එදා ඉදන් මේ ලෙඩ් මට අද වෙනකම් තියෙනවා සනීප කරන්න බැහැර (වයස පවුරුදු 45ක ආබාධිත කාන්තාවක් 2018).

තවද එදිනෙද මූහුණදෙන හඳිසි අනතුරු නිසා පුද්ගලයා සඳකාලිකවම ආබාධිත විය හැක. පුද්ගලයින්ට විසඳාගත තොහැකි මානසික ගැටලු හමුවේද පුද්ගලයා මෙවැනි තත්ත්වයකට පත් වීමට ඉඩ ඇති අත්.

ආබාධිත පුද්ගලයින් සමාජගත විමේදී මූහුණපාන ගැටලු

ආබාධිත පුද්ගලයින් සමාජගත විමේදී ප්‍රධාන ලෙස මූහුණ දෙන ගැටලු ආකාර 05 කි. ඒවා නම්, ආර්ථික ගැටලු, සෞඛ්‍ය ගැටලු, අධ්‍යාපන ගැටලු, රැකබලා ගැනීමේ ගැටලු හා සමාජයේ ගැටලු වේ. අධ්‍යාපන දත්තයන ඔස්සේ එය පහතාකාරයට විග්‍රහ කර ඇක්විය හැකිය.

ගැටලුවේ ස්වභාවය	සංඛ්‍යාව
ආර්ථික ගැටලු	12
සෞඛ්‍යය ගැටලු	07
අධ්‍යාපනික ගැටලු	04
රැකබලා ගැනීමේ ගැටලු	09

මූලික : සේන්තු අධ්‍යාපන : 2018

ආබාධිත පුද්ගලයන්ද සාමාන්‍ය පුද්ගලයන්ද ජ්වත් වන්නේ එකම සමාජ පසුබිමකයි. ආබාධිත තොවන පුද්ගලයන්ට මෙන්ම ආබාධිත පුද්ගලයින්ටද අවශ්‍යතා ඇත. සාමාන්‍ය අවශ්‍යතාවලට අමතරව ආබාධිත අයට විශේෂ අවශ්‍යතාද ඇති. ආබාධිත පුද්ගලයින් මෙම අවශ්‍යතා සපුරා ගනිමින් සමාජයේ ජ්වත් වන විට විවිධාකාර ගැටලු මතු වේ. ආබාධිත පුද්ගලයින්ට රැකියාවක් කිරීමේ හැකියාව නැති විය හැක. ඔවුන්ට රැකබලා ගැනීමටත් වෙනත් කෙනෙකු සිටිය යුතුය. රිට අමතරව ඔවුන් වෙනුවෙන් විශේෂ උපකරණ ගැනීමටද, ඔහුගේ ප්‍රතිකාර කිරීමටද සිදුවේ. මේ හේතුන් නිසා ආබාධිත අය සිටින පවුල්වලට ඒ

පුද්ගලයා වෙනුවෙන් බොහෝමයක් වියදීම් දැරීමට සිංහලේ. ආබාධිත අයට සෞඛ්‍ය ගැන උනන්ද විය නොහැක. රෝගවලින් වැළකි සිටීමට අවබෝධයක් නැත. ඔවුන්ගේ ගේරයේ ප්‍රතිශක්තිකරණයද දුබල විය හැක. ආබාධිත පුද්ගලයින්ගේ මතක තබා ගැනීමේ ගක්තිය දුබලය. තර්කන හැකියාව, තේරුම් ගැනීමේ හැකියාවද අඩුය. එම නිසා නිසි අධ්‍යාපනයක් ලැබීමට නොහැකියාවක් ඔවුන්ට ඇත. විශේෂ අවශ්‍යතා ඇති දුරුවන් සඳහා ඇති පාසල් වලින් අධ්‍යාපන ගැටුපු යම් තරමකට විසඳා ඇති වුවත් එම පාසල්වලින් පවා අවශ්‍ය අධ්‍යාපනය ලබාගත නොහැකි දරුවෝ වෙති. ඔවුන්ට රෙකබලා ගැනීමේ අවශ්‍යතාවය ඇත. මෙම තත්ත්වය එම පුද්ගලයින්ගේ පවුල්වල අයට ගැටුපු ඇති කරයි. ඒ වෙනුවෙන් කාලය, ගුම්ය හා දනය වැය කිරීම බොහෝමයක් පවුල් වලට ගැටුපුවක් වී ඇත.

මෙවැනි පුද්ගලයින් සමාජ සම්බන්ධතා පැවැත්වීමේ දී විවිධ පුද්ගලයින්ගේ උස්පූල, විසුල්, තර්ජන, අසාධාරණකම් හමුවේ මානසික පිළිනවලට ලක්වේ. ඇතැම් ආබාධිත කාන්තාවන්ට සිය ආරක්ෂාව පිළිබඳවද ගැටුපු මතුවන අවස්ථා ඇත. අන්තර පුද්ගල සඛ්‍යතා පැවැත්වීමේදී මෙන්ම තම වින්තවේග කළමනාකරණය කරගැනීමට නොහැකි වීම නිසාද මෙවැනි පුද්ගලයින් සමාජයේ වශයෙන් ගැටුපු ඇති කර ගනී. ඒ කෙසේ නමුත් විද්‍යාඥයින් සෞඛ්‍යගත ඇති ආකාරයට ඔවුන් සඳහා ඇති ඉතාමත් හිතකර ආධාරක ක්‍රමය වන්නේ තමන්ගේම ප්‍රජාවේද ඔවුන් සිටියදීම ඔවුන් ප්‍රජාවේ සහාය ඇතිව නාහාවිධ අංශවලින් වර්ධනය වීමට රැකුල් දීමයි. එනම් ආබාධිත පුද්ගලයින් ප්‍රජාවේ පුනුරුත්ථාපනය කිරීම වඩා ප්‍රතිඵලදායක වේ.

ආබාධිත පුද්ගලයින් සඳහා සමාජ වැඩිකරුගේ කාර්යාලය

ආබාධිත පුද්ගලයින්ගේ පුද්ගල සංවර්ධනය ඉතා පහළ මට්ටමක පවතී. එහෙයින් පුද්ගල සංවර්ධනය ඉහළට ගෙන යාම මෙහිදී සමාජ වැඩිකරුගේ ප්‍රධාන කාර්යාලයකි. පුද්ගල සංවර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක් වන්නේ යහපත් මානිකත්වයයි. එම නිසා ආබාධිත වූවන්ගේ දුබල මානසික මට්ටම නැති කර යහපත් කිරීම සමාජ වැඩිකරු කළ යුතු වේ. මෙවැනි ගැටුපු කළේකියා හඳුනාගත අවශ්‍ය මැදිහත්වීම නිසි පරිදි කළ යුතුවේ. මෙවැනි ගැටුපු කළේකියා හඳුනාගත අවශ්‍ය මැදිහත්වීම නිසි පරිදි කළ යුතුවේ. ආබාධිත බව අවම කරගැනීමට, සුවපත් කරගැනීමට හැකි අවස්ථාවල ඒ සඳහා අවශ්‍ය සම්බන්ධිකරණ සහයෝගය ලබා දිය යුතුවේ. එමසම, මෙවැනි සේවාලාභීන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය මැදිහත්වීමද සමාජ වැඩිකරු විසින් සිදු කළ යුතුයි. මෙහිදී විශේෂයෙන්ම මැදිහත්කරණ ක්‍රියාවලිය ආබාධිත සේවාලාභීන්ට මුහු/ ඇය සිටින ප්‍රජාව තුළ සිටියදීම කළ යුතුයි. තනිව පුදෙකලාව කරන සංවර්ධනය කිරීමේ වැඩිහිටිවෙලට නොයා යුතුයි. ආබාධිත පුද්ගලයින් තුළ සහජයෙන්ම ඇති හැකියා හඳුනාගත ඒවා සංවර්ධනය කිරීමටද ඡමාජ වැඩිකරු දක්ෂ විය යුතුයි. පුද්ගලයින්ගේ ඇති නොදුනුවන්හාවය, නොසැලැකිලිමත්හාවය වැනි දේ නිසා ආබාධිත පුද්ගලයින් බිහිවීමේ ප්‍රවෘත්තාවය පිළිබඳ සමාජය දැනුවත් කිරීමද ඡමාජ වැඩිකරු ගේ කාර්යාලයකි. වෘත්තීය උපදේශකවරයකු වශයෙන් ආබාධිත පුද්ගලයින් සමග ක්‍රියා කිරීමේදී පුදුණ කළ යුතු විශේෂ කුසලතා හා ආකල්ප ඇති.

ආකල්ප

යමක් පිළිබඳ අප තුළ ඇති හැඟීම්, සිතුවිලි ආකල්ප නම් වේ. මිනිසුන් සමග කටයුතු කිරීමේදී ඒ අය පිළිබඳ හිතකර ආකල්ප ඇති කර ගැනීම ඉතා වැදගත් වේ. ආබාධිත පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී පළමුවෙන්ම සමාජ වැඩිකරු ගේ අකල්ප හිතකර, දනාත්මක ඒවා විය යුතුයි. මෙහිදී ඡමාජ වැඩිකරු කිසිම විටෙක ආබාධිත බව, මන්ද බුද්ධික බව, කුලය, ආගම හෝ දුගී බව හෝ වෙනත් ඕනෑම හේතුවක් මත කෙනෙක් උසස් හෝ පහත් යැයි නොසැලැකිය යුතුයි. ඕනෑම පුද්ගලයෙක් සිතන හා ඒවුන්ට ආකාරයක් තිබේ.

එයට ගරු කළ යුතුයි. සැම පුද්ගලයෙක්ම එකිනෙකාට විශේෂ බව මතක තබාගත යුතුයි. තමා ලගට පැමිණෙන පුද්ගලයා ආබාධිත වූවත් ඒ තැනැත්තාටද තමාගේ ගැටුප විසඳාගෙන දියුණු වීමට වූවතාවක් ඇති බවත් ඔහු / ඇය වෙනත් කෙනෙකුගේ උපකාර මත යැපෙනවාට වඩා තනිවම වැඩ කර ගැනීමේ ආභාවකින් හා අවශ්‍යතාවයකින් පෙළෙන බව සිතිය යුතුයි. එලෙසම එසේ පැමිණෙන සේවාලාභියා කිසිම විටෙක වෙනස්කළ නොහැකි පුද්ගලයක ලෙස නොසිතිය යුතුයි. මෙලෙස තම ආකල්ප වෙනස්කරගැනීම තුළින් සේවාලාභියා දෙස වඩාත් සුහවාදීම බැලීමට සමාජ වැඩිකරු ට ඉඩ ලැබේ.

කුසලතා

සමාජ වැඩිකරු සිය කාර්යභාරය සිදුකිරීමේදී ඔහු තුළ විශේෂ කුසලතා/ හැකියාවන් තිබිය යුතු වේ. තම සේවාලාභියා සමග ඉතාමත් භෞද්‍ය වෘත්තීමය සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට සමාජ වැඩිකරු ට හැකි වියපුතුයි. තම සේවාලාභියාගෙන් කරුණු දැනගැනීමට හැකියාවක් තිබිය යුතුයි. ඔවුන්ගේ ගැටුප ඔවුන්ට දැනෙන ආකාරයටම තේරුම් ගැනීමට සමාජ වැඩිකරු ට හැකිවිය යුතුයි. තම සේවාලාභියාගේ මානසික තන්ත්වය භෞද්‍යීන් තක්සේරු කිරීමට හැකියාවක් සමාජ වැඩිකරු ට තිබිය යුතුයි. මෙහිදී ආබාධික පුද්ගලයා මෙන්ම ඔහුව/ ඇයව රැකබලා ගන්නා පිරිස සමගද සාකච්ඡා කිරීමට අවශ්‍ය නිසා නිවැරදිව එලදායීව ඔවුන් සමග සාකච්ඡා කිරීමට හැකි වන පරිදි භෞද්‍ය සන්නිවේදන හැකියාවක් තිබිය යුතුයි. එම පිරිස මෙන්ම ආබාධිත පුද්ගලයාගේද කැමැත්ත පරිදි මැදිහත්කරණ සැලැස්ම සැකසීමට, සැලසුම් කිරීමේ හැකියාවක්ද සමාජ වැඩිකරු ට තිබිය යුතුයි.

තුම ශිල්ප

ආබාධිත පුද්ගලයින්ට පුද්ගල හා සමාජ අවබෝධය අඩුය. මේ නිසා ඔවුන්ට බොහෝ මානසික ගැටුප පැන ගැනීමට ඉඩ ඇතේ. ආබාධිත පුද්ගලයින්ගේ ගැටුපවට මැදිහත්කරණය කිරීමේදී කායික හා වර්යාත්මක ගැටුප හා අර්ථුද සාර්ථකව විසඳා ගැනීමට ප්‍රතිකාරාත්මක උපදේශන ක්‍රමවේද (Therapeutic Counselling) හා සරල උපදේශනමය කාර්යයන් (General Counselling, Empathy & Active listening) උපයෝගී කරගත හැක. මෙහිදී පුද්ගල කේන්දුය උපදේශන ක්‍රමය (Client Centered counselling techniques), සංජානනය (Perception), ප්‍රජානනය (Cognition), ආන්ම අවබෝධය (Insight therapy) හා නිරීක්ෂණය (Observation) වැනි ශිල්ප ක්‍රම වඩා යෝග්‍ය වේ. තවද වඩාත් සංවිධිත රාමුවක් තුළ සම්ම විශ්ලේෂී උපදේශන ක්‍රම ශිල්පය භාවිතා කළ හැක. (තිලකරත්න, 2007).


ආබාධිත ඇයට මූලික වශයෙන් පෙළාරුණුව ගැටුප මතුවේ. එවැනි අවස්ථාවකදී පෙළාරුණු සංවර්ධනය කිරීම උදෙසා පොරුණ සංවර්ධන ප්‍රතිකාර ක්‍රම (Personality development therapy) යොදා ගත හැක. මෙහිදී අන්තර් පුද්ගල ඉගෙනුමක් මගින් අන් අයෙකුගේ අන්දුමක් අධ්‍යයනය කර තම ගැටුප විසඳා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙයි. මෙමගින් තම සේවාලාභින්ගේ ජ්විතවලට නව අපේක්ෂාවන් හා නව වට්නාකම් එක් කළ හැක. විවිධ ක්‍රම ශිල්ප අතරින් වඩාත් සුදුසුම ක්‍රම ශිල්ප යොදාගෙන වඩාත් ඉහළ මට්ටමේ විධිමත් උපදේශන සේවාවක් ලබා දීම සමාජ වැඩිකරු කළ යුතුයි. එමගින් පහත දැක්වෙන ආකාරයේ සංවර්ධනීය වෙනසක් තම සේවාලාභියාට අත්කර දිය හැක.

- පුද්ගල පොරුණයේ අන්තර්වර්තන ගති ඉවත් කිරීම.
- වාචික හා අවාචික සන්නිවේදන හැකියාවන් වර්ධනය කිරීම.
- සැගවුනු විභා ගක්තීන් හඳුනාගෙන ඒවා උදිසුපනය කිරීම.
- නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරීම.

- ඉදිරිපත්වීමේ හා අහියෝග භාර ගැනීමේ කුසලතාවයන් දියුණු කිරීම.
- කාර්යක්ෂමතාවය හා ක්‍රියාකාරී මට්ටම වර්ධනය කිරීම.
- සමාජ බිඟ හා පළායාමේ පෙශරුෂ ලක්ෂණ බිඳ හෙලීම.
- නිසි සමාජානුයෝජනය.
- ආතනිය හා කාංසාව අඩු කිරීම.
- ජීවිතය පිළිබඳ සැබැඳූ අවබෝධය ඇති කිරීම.
- ජීවිතයට සතුව ලැඟා කර දීම.

නිගමන සහ තිරයේ

ඉහත තොරතුරු මගින් ශ්‍රී ලංකෝග සමාජය තුළ ආබාධිත පුද්ගලයින් සඳහා හිමි ස්ථානය හා එම පුද්ගලයින් මූහුණ දෙන ගැටලු, අහියෝග හා එසේවීමට බලපානු ලබන හේතු සාධක මොනවාද යන්න හෙළි වේ. ශ්‍රී ලංකික සමාජ සංන්දර්භය තුළ ආබාධිත පුද්ගලයන් සඳහා ගොඩනැගි ඇති මතවාදයන් දනාත්මක ප්‍රේරණයක් ඇති කරනු නොලබයි. මෙහි පවතින පුව්‍යියෙක් හේතුව වනුයේ මෙය ආබාධිත පුද්ගලයින් තුළින්ම මතුවීමය. ‘පෙර ආත්මයක කරන ලද කරුමයක්, දෙදෙව්පගත සිදුවීමක්, අනුන්ගෙන් යුම්මීමට සිදුවීම යන ප්‍රගතයිලි නොවන වින්තන ධාරාවන් හේතුවෙන් එම පුද්ගලයන්ගේ මානසික යහපැවැත්ම බිඳුවීමට පදනම් වී ඇති බව මෙම අධ්‍යායනයේ නිගමනය වේ. මෙම අධ්‍යායනයට අනුව තුනන සමාජ සන්දර්භය තුළ ආබාධිත පුද්ගලයන් මතේ සමාජ හා ආර්ථික වශයෙන් ගැටලු රෙසකට මූහුණ දෙන බව අනාවරණය විය. ආබාධිත පුද්ගලයන් සංශ්‍රව මූහුණ දෙන ගැටලුව වනුයේ ආර්ථිකමය වශයෙන් ඇති කරනු ලබන බලපැශීය. විශේෂයෙන්ම ආදයම් ඉජයීමට තොහැනි වීම, ජීවිතයිමට විගාල මුදලක් වැය වීම, ආදයම් උත්පාදන මාර්ග අතිම් වීම ආද හේතු නිසාවෙන් ආර්ථිකමය වශයෙන් පිළිනයට ලක් වේ. ආබාධිත පුද්ගලයින් මූහුණ දෙන සෙසු ගැටලු වනුයේ සෞඛ්‍ය සම්බන්ධ ගැටලු, රෙකබලා ගැනීමේ ගැටලු, සමාජ සම්බන්ධ ගැටලු, අධ්‍යාපන ගැටලු වේ. මෙම තත්ත්වය මග හැරවීම සඳහා විධීමත් යාන්ත්‍රණයක් යටතේ මැදිහත්වීමක් අවශ්‍ය වේ. තවදුරටත් මෙම කණ්ඩායම අනාථ, අන්හළ, අසරණ යන වර්ගිකරණයට ලක් කිරීම ප්‍රායෝගික තොවේ. දනාත්මක ප්‍රේරණයන් තුළින් මෙම පිරිස ප්‍රජාව තුළ තබා බලාත්මක කිරීමේ හැකියාවක් පවතී. විශේෂයෙන්ම පවතින ආබාධිත තත්ත්වය හමුවෙම් මූහුණ දෙන අහියෝගයන් විසඳා ගැනීම සඳහා කුසලතා පුරුණ පුද්ගලයෙකුගේ මැදිහත්වීම අනිවාරය වේ. විශේෂයෙන්ම මෙම මැදිහත්වීම විධීමත් අයුරින් වෘත්තීමය පසුව්‍යාමක් සහිතව සිදු කළ හැකි වනුයේ සමාජ වැඩිකරුවන්ට පමණි. ආබාධිත පුද්ගලයින් රෙක්වරණයෙහිලා සමාජ වැඩිකරුවන් සඳහා බලවලල්ලක් එනම් වෘත්තීමය ආයික ප්‍රවේශයකින් යුතු සාමූහික එකත්තාවයන් වැශයෙන් වේ යන්න මෙම අධ්‍යායන දත්ත අනුව ඉදිරිපත් කරනු ලබන නිරයේය වේ. එනම්,



ඉහත ආකාරයේ ආබාධිත පුද්ගලයන් සංවර්ධනයට සංවර්ධනාත්මක මෙහෙයුමක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ආබාධිත පුද්ගලයා සිද්ධියක් වශයෙන් ගෙන කළමනාකරණය කළ යුතයි. එනම් සිද්ධි කළමනාකරණය ඔස්සේ ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය පුහුණු විකල්ප සඳහා සමාජ වැඩකරුට මැදිහත්වීය හැක. එසේම සම්පත් සම්බන්ධිකරණය සමාජ වැඩකරුවන්ගේ මැදිහත්වීමෙන් සිදු කිරීමට හැකියාව හිමි වන අතර ඒ ඔස්සේ ආබාධිත පුද්ගලයන්ගේම උනන්දුවෙන් හා කැපවීමෙන් ඔවුන් තුළ සංවර්ධනාත්මක ගමන්මගක් ඇතිකිරීමට සමාජ වැඩකරුට හැකියාව හිමි වේ.

ආක්‍රිත ග්‍රන්ථ නාමාවලිය

Dubois, B. and Miley, K. 2005: *Social Work: An Empowering Profession*. Boston: Pearson

Harris, A. and Enfield, S. 2003: *Disability, Equality and human rights: A training manual for development and humanitarian organisations*. Oxford: Oxfam Publications